

අධ්‍යක්ෂක

දෙවන ආසියානු දෙපාර්තමේන්තුව

වසර 2015 වූ ජුනි මස 04 දින මොස්කව්හි දී,

ගෞරවනීය සමන්ත පතිරණ මැතිතුමා

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය එස්. ව. ලවරෝව් වෙත,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, රුසියානු සමූහාණ්ඩුවේ
හිටපු තානාපති උ. චීරතුංග ගෙන් ලැබුණු ලිපියේ අඩංගු කරුණුවලට
අනුව, ඔහු මොස්කව් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති
තනතුර හොබවන කාලයේ දී ඇතිවූ බවට, ඔහුට විරුද්ධව පදනම් රහිත
අසත්‍ය චෝදනා එල්ල ඇති බවයි.

තම රටෙහි පුරවැසියකුගෙන් සිදු විය හැකි නීති විරෝධී
ක්‍රියාකාරීත්වයක් සඳහා, ඔහුට විරුද්ධව අපරාධ විමර්ශන පරීක්ෂණයක්
පැවැත්වීම, ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවට කිසිම සැකයක්
නැත. එය එසේ වුවද, චෝදනා එල්ල වී ඇති උ. චීරතුංග ගේ ප්‍රශ්නවලට
මෙසේ අප කරුණු ඉදිරිපත් කල යුතුයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කල නොයෙල්
රණවීරගේ, වර්ෂ 2014 ජුනි මාසයේ රෝස්තොව්-නා-දොනු නගරයේ දී
සිදු වූ මරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන පරීක්ෂණයක් ආරම්භ කර
ඇත.

එස්. පතිරණ මැතිතුමා

වැඩ බලන තානාපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී

ජනරජයේ, රුසියානු සමූහාණ්ඩුවේ

මොස්කව් නගරය

එම අපරාධ විමර්ශන පරීක්ෂණය සම්බන්ධයෙන් එක ම සැකකරු වන්නේ රුසියානු පුරවැසි එස්. ඩී. සම්සොනවා බවයි. එම අපරාධය සම්බන්ධයෙන් වෙනත් කිසිම පුද්ගලයෙකු වගකිය යුතු නැත, එපමණක් නොව, උ. චීරතුංග හට රුසියානු අපරාධ පරීක්ෂණ ආයතන වලින් මෙම කරුණු පදනම් කොට ගෙන කිසිම චෝදනාවක් නොමැත.

යුක්ත රාජ්‍යයට අවි ආයුධ සැපයීම පිළිබඳ උ. චීරතුංග හට කරන චෝදනාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයන කරන විට, එවැන්නක් තානාපති තනතුරට නොගැලපෙන බව අවධාරණය කළ යුතු නමුත්, එවැනි ගනුදෙනුවක් ප්‍රායෝගිකව මෙහි දී කිසි සේත් ම සිදු විය නො හැක. ඉහත කරුණ සම්බන්ධයෙන් රුසියාවේ කිසිම අපරාධ විමර්ශන පරීක්ෂණයක් උ. චීරතුංග හට නැති බවත්, එසේ චෝදනාවක් ඇතිවීමට ද කිසිම පදනමක් නැති බව තරයේ ප්‍රකාශන කළ යුතුයි.

රුසියානු - ශ්‍රී ලංකා සම්බන්ධතා විවිධ අංශ වලින් සැලකිය යුතු ලෙස ඉහල ප්‍රවර්ධනයක් මෑත කාලයේ දී ලබා ගැනීමට හැකි විය. රටවල් දෙක අතර සම්බන්ධය තර කිරීම උදෙසා දස වසරකට ආසන්න කාලයක්, උ. චීරතුංග, මොස්කව්හි ඔබ රාජ්‍යයේ තානාපති වශයෙන් කැප වීමෙන් කල සේවය අගයමු.

අපගේ විශ්වාස, දෙපක්ෂය අතර සම්බන්ධය ගොඩනැගිය යුත්තේ එකිනෙක ගේ අවශ්‍යතාවයන්, ගෞරවනීය විශ්වාසය පදනම කරගෙනයි. එසේ නොමැතිව, රුසියානු - ශ්‍රී ලංකා සම්බන්ධතාව ගොඩනැගිය යුත්තේ විරුද්ධවාදීන්ගේ පටු දේශපාලන පදනම් මත නොවන බවත්, මින් ඉදිරියටත් දෙපක්ෂයට ම හිතකර අධිකාරියක් මත අපගේ ප්‍රවර්ධනය ලබාගත් යුතුයි.

මෙයට විශ්වසනීය

ස්. කබුලොව්